

සෙලාන් බැංකුව පීඑල්සී

මූල්‍ය වාර්තාව

2022 මාර්තු 31 දිනෙන් අවසන් මාස තුන සඳහා

ආදායම් ප්‍රකාශය	රු. '000					
(කොළඹ කොටස් වෙළඳපොළෙහි 7.4 දරණ හිඟ ප්‍රකාර)	බැංකුව			සමූහය		
	මාර්තු 31 දිනෙන් අවසන් මාස තුන සඳහා			මාර්තු 31 දිනෙන් අවසන් මාස තුන සඳහා		
	2022	2021	වෙනස %	2022	2021	වෙනස %
පොදු ආදායම්	13,310,194	11,678,240	13.97	13,315,654	11,680,140	14.00
අඩු කළා: පොදු වියදම්	6,530,732	6,144,225	6.29	6,412,028	6,067,782	5.67
ඇදවූ පොදු ආදායම	6,779,462	5,534,015	22.51	6,903,626	5,612,358	23.01
හාස්තු හා කොප්පිත ආදායම්	1,483,976	1,208,362	22.81	1,483,864	1,208,327	22.80
අඩු කළා: හාස්තු හා කොප්පිත වියදම්	46,532	51,036	(8.83)	46,532	51,036	(8.83)
ඇදවූ හාස්තු හා කොප්පිත ආදායම	1,437,444	1,157,326	24.20	1,437,332	1,157,291	24.20
වෙළඳාමෙන් ලැබෙන ඇදවූ ලාභ/අලාභ	3,628,696	(611,434)	693.47	3,628,716	(605,679)	699.12
මූල්‍ය වත්කම් තනා සැරසීමෙන් ඇදවූ ලාභ	2,387	185,220	(98.71)	2,387	185,220	(98.71)
වෙනත් ඇදවූ මෙහෙයුම් ආදායම්	(2,761,547)	1,194,719	(331.15)	(2,879,246)	1,089,671	(364.23)
මුළු මෙහෙයුම් ආදායම	9,086,442	7,459,846	21.80	9,092,815	7,438,861	22.23
අඩු කළා: තායිෆාන් වියදම්	3,383,647	2,171,116	55.85	3,383,647	2,171,116	55.85
ඇදවූ මෙහෙයුම් ආදායම	5,702,795	5,288,730	7.83	5,709,168	5,267,745	8.38
අඩු කළා: මෙහෙයුම් වියදම්	2,067,742	1,938,954	6.64	2,079,203	1,949,718	6.64
සාර්ථක මිණිවල පිරවිය	346,057	364,302	(5.01)	355,017	376,227	(5.64)
විෂය වීම් හා ප්‍රතිවිෂය වියදම්	1,185,458	1,085,186	9.24	1,196,010	1,093,392	9.39
වෙනත් වියදම්	-	-	-	-	-	-
මුළු මෙහෙයුම් වියදම්	3,599,257	3,388,442	6.22	3,630,230	3,419,337	6.17
බදු පෙර මෙහෙයුම් ලාභය	2,103,538	1,900,288	10.70	2,078,938	1,848,408	12.47
අඩු කළා: මූල්‍ය සේවා සඳහා වියතු කළ අගය මිල බදු	636,298	502,275	26.68	636,298	502,275	26.68
ආදායම් බදු පෙර ලාභය	1,467,240	1,398,013	4.95	1,442,640	1,346,133	7.17
අඩු කළා: ආදායම් බදු වියදම්	413,248	392,225	5.36	452,216	342,369	32.08
අදාළ සාදාය ලාභය ලාභය	1,053,992	1,005,788	4.79	990,424	1,003,764	(1.33)
ලාභය මෙදි සහ අනාරභ:						
රාජ්‍යාලය සමායාමී කොටස් හිමියන්ට අයිතිය	1,053,992	1,005,788	4.79	966,096	967,439	(0.14)
ඉතිර කොටස් හිමියන්ගේ අයිතිය	-	-	-	24,328	36,325	(33.03)
අදාළ සාදාය සඳහා ලාභය	1,053,992	1,005,788	4.79	990,424	1,003,764	(1.33)
සමායාය කොටසක මුද්‍රිත/සකුන ඉපයීම් (රැවිරැඳු)	1.82	1.74	4.79	1.67	1.67	-

ලාභ/අලාභ සහ වෙනත් විස්තරාත්මක ආදායම් ප්‍රකාශය	රු. '000					
(කොළඹ කොටස් වෙළඳපොළෙහි 7.4 දරණ හිඟ ප්‍රකාර)	බැංකුව			සමූහය		
	මාර්තු 31 දිනෙන් අවසන් මාස තුන සඳහා			මාර්තු 31 දිනෙන් අවසන් මාස තුන සඳහා		
	2022	2021	වෙනස%	2022	2021	වෙනස%
අදාළ සාදාය සඳහා ලාභය	1,053,992	1,005,788	4.79	990,424	1,003,764	(1.33)
බදුවලට පසු වෙනත් විස්තීර්ණ ආදායම්/(අලාභ)						
ආදායම් ප්‍රකාශයට ප්‍රතිවිරෝධීකරණය කළ පොත් සඳු හැඩ අයිතමියන්						
මුද්‍රල් ප්‍රවාස ආරක්‍ෂණ සංවිධානය ඇදවූ වෙළැපීම්	85,528	(5,561)	1,638.00	85,528	(5,561)	1,638.00
වෙනත් විස්තරාත්මක ආදායම් සරභා සාධාරණ වටිනාකමිට ලියා තැබූ ණය උපසාරණ ආකාර්ත්තයන්හි ඇදවූ ලාභ(අලාභ)	(1,841,444)	(707,588)	(160.24)	(1,844,590)	(707,900)	(160.57)
අඩු කළා: ආදායම් ප්‍රකාශයට ප්‍රතිවිරෝධීකරණය කළ පොත් සඳහාහි අයිතමිවලට අදාළ වලම්බිත බදු බලපෑම්	(441,841)	(278,479)	(58.66)	(442,156)	(278,511)	(58.76)
ආදායම් ප්‍රකාශයට ප්‍රතිවිරෝධීකරණ කොතරක අයිතමි						
වෙනත් විස්තීර්ණ ආදායම් සරභා සාධාරණ වටිනාකමින් මිනිසු ලබන කොටස් මෙවලම්වල ආකාර්ත්තමික සාධාරණ වටිනාකමෙහි වෙනස්වීම්	(767,237)	(434,290)	(76.66)	(767,237)	(434,290)	(76.66)
අඩු කළා: ආදායම් ප්‍රකාශයට යයි වර්ගීකරණය කළ පොතකහි අයිතමිවලට අදාළ වලම්බිත බදු බලපෑම්	-	-	-	-	-	-
බදුවලට පසු කළමනාකිරීය සඳහා වන වෙනත් විස්තීර්ණ ආදායම්/(අලාභ)	(2,081,312)	(868,960)	(139.52)	(2,084,143)	(869,240)	(139.77)
සාලවිච්ඡේදය සඳහා මුළු විස්තීර්ණ ආදායම	(1,027,320)	136,828	(850.81)	(1,093,719)	134,524	(913.03)
මෙදි සහ අනාරභ:						
රාජ්‍යාලය සමායාමී කොටස් හිමියන්ට අයිතිය	(1,027,320)	136,828	(850.81)	(1,117,212)	98,282	(1,236.74)
ඉතිර කොටස් හිමියන්ගේ අයිතිය	-	-	-	23,403	36,242	(35.18)
අදාළ සාදාය සඳහා මුළු විස්තරාත්මක ආදායම	(1,027,320)	136,828	(850.81)	(1,093,719)	134,524	(913.03)

මූල්‍ය තත්ත්ව ප්‍රකාශය	රු. '000					
(කොළඹ කොටස් වෙළඳපොළෙහි 7.4 දරණ හිඟ ප්‍රකාර)	බැංකුව			සමූහය		
	31.03.2022 දිනට	31.12.2021 දිනට	වෙනස %	31.03.2022 දිනට	31.12.2021 දිනට	වෙනස %
වත්කම්						
මුදල් සහ මුදල්වලට සමාන දෑ	23,261,907	16,079,054	44.67	23,261,947	16,079,094	44.67
මිලි ලංභා මිභ බැංකුකර්ම ඡේෂයන්	15,831,985	8,725,834	81.44	15,831,985	8,725,834	81.44
බැංකු හා මූල්‍ය ආයතනයන්හි ඡේෂයන්	-	8,246,909	(100.00)	-	8,246,909	(100.00)
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	6,180,242	290,141	2,030.08	6,180,242	290,141	2,030.08
ලාභය පොත් අලාභය තුලින් හඳුනාගත් මූල්‍ය වත්කම්						
- සාධාරණ වටිනාකම් ඇති	9,264,968	4,969,913	86.42	9,264,968	4,969,913	86.42
- සාධාරණ වටිනාකම් අනුව	-	-	-	-	-	-
භූමිත්ඡය කළ පිරිවැයෙහි මූල්‍ය වත්කම්						
- ණය සහ අත්තිකාරම්	462,135,988	441,976,662	4.56	462,135,988	441,976,662	4.56
- ණය සහ වෙනත් උපකරණ	68,485,084	67,992,449	0.72	68,674,842	68,156,417	0.76
අනෙකුත් විස්තීරණ ආදායම් මාර්ග සරභා සාධාරණ වටිනාකමෙන් මිනිසු ලබන මූල්‍ය වත්කම්	35,371,459	39,104,536	(9.55)	35,427,276	39,165,399	(9.54)
පරිපාලිත සමායමිවල රඳවන ආකාර්ත්ත	1,153,602	1,153,602	-	-	-	-
සමූහයේ සමායමිවලින් ලැබීය යුතු	186,065	40,000	365.16	-	-	-
දේපළ, පිරිසහ හා උපකරණ	4,146,150	4,289,917	(3.35)	6,903,129	7,063,747	(2.27)
වත්කම් පාරිච්ඡි හිමිකර්ම හිමිකම	4,770,755	4,791,175	(0.43)	2,507,752	2,594,737	(3.35)
ආකාර්ත්ත වත්කම්	-	-	-	864,610	870,258	(0.65)
අත්පොත වත්කම්	547,978	592,894	(7.58)	547,978	592,894	(7.58)
විලම්බිත බදු වත්කම්	184,267	-	-	-	-	-
වෙනත් වත්කම්	11,590,062	9,323,825	24.31	11,636,161	9,358,128	24.34
මුළු වත්කම්	643,110,512	607,576,911	5.85	643,236,878	608,090,133	5.78

වගකීම්	25,261,783	24,504,387	3.09	25,261,783	24,504,387	3.09
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	1,208,489	217,179	456.45	1,208,489	217,179	456.45
භූමිත්ඡය කළ පිරිවැයෙහි මූල්‍ය වගකීම්						
- තැන්පත්කරවන්නට පෙරැය යුතු	515,644,329	488,653,328	5.52	515,644,329	488,653,328	5.52
- ණය ඉුරුකූම් හිමිකරවන්නට පෙරැය යුතු	8,269,046	2,662,377	210.59	8,269,046	2,662,377	210.59
- වෙනත් ණය ගැනුම්	6,313	7,295	(13.46)	7,295	7,295	(13.46)
සමූහයේ සමායමිවලට පෙරැය යුතු	245,196	191,810	27.83	-	-	-
හිකුත් කළ ණය ඉුරුකූම්පත්	21,612,521	21,617,455	(0.02)	21,612,521	21,617,455	(0.02)
වත්මන් බදු වගකීම්	1,439,214	1,623,966	(11.38)	1,424,155	1,611,832	(11.64)
විලම්බිත බදු වගකීම්	-	257,574	(100.00)	182,132	582,395	(68.73)
සල්ලියු වගකීම්	4,991,767	4,889,598	2.09	1,990,516	2,007,245	(0.83)
වෙනත් වගකීම්	13,406,165	10,898,933	23.00	13,505,575	10,939,813	23.45

මුළු වගකීම්	592,084,823	555,523,902	6.58	589,104,859	552,803,306	6.57
ස්කන්ධය						
ප්‍රසාහිත ප්‍රාන්ධය	19,926,453	18,323,882	8.75	19,926,453	18,323,882	8.75
වත්වත්රැවිත සංචිත අරමුදල	2,332,549	2,332,549	-	2,332,549	2,332,549	-
සාධාරණ අගය මිභ අනෙකුත් විස්තරාත්මක ආදායම් සංචිතය	(2,412,457)	(245,179)	883.96	(2,440,486)	(271,212)	799.84
රඳවුනගත් ඉපයුම්	28,648,476	29,196,617	(1.88)	29,331,312	29,967,349	(2.12)
අනෙකුත් සංචිත	2,530,668	2,445,140	3.50	3,691,194	3,605,666	2.37
කොටස්කරුවන්ගේ මුළු අයිතිය	51,025,689	52,053,009	(1.97)	52,841,022	53,958,234	(2.07)

සුළු කොටස් හිමියන්ගේ අයිතිය	-	-	-	1,290,997	1,328,593	(2.83)
මුළු ස්කන්ධය	51,025,689	52,053,009	(1.97)	54,132,019	55,286,827	(2.09)
මුළු ස්කන්ධය හා වගකීම්	643,110,512	607,576,911	5.85	643,236,878	608,090,133	5.78
අසමීතාවය වගකීම් හා බැඳුම්	251,928,546	224,389,878	12.27	251,930,268	224,389,963	12.27

ආයතනික තොරතුරු	3,169	3,148	0.67	3,190	3,167	0.73
පෙරිත සංඛ්‍යාව	171	171	-	171	171	-
ගැබ්‍රා සංඛ්‍යාව	-	-	-	-	-	-
ඇදවූ වත්කම් අගය සාමාන්‍ය කොටසකට (රු.)	88.31	97.44	(9.37)	91.46	101.01	(9.45)

සහතික කිරීම්			
මෙම වාර්තාවල අධ්‍යය තොරතුරු: 2007 අංක 07 දරණ සමායමි පනතේ අවනතාවයන්ට අනුකූලව සකස් කර ඇති බව සහතික කරමි.			
(අත්සන් කළේ)			
වමිසිකා දොඩන්වෙල			
ප්‍රධාන මූල්‍ය නිලධාරී			
පහත අත්සන් කළ සෙලාන් බැංකුකර් සහායව්, අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී වන අප පහත දෑ සඳහා සහතික වෙමි.			
(අ) ඉහත වාර්තා මිලි ලංභා මිභ බැංකුව විසින් නිර්දේශ කළ ආකෘති හා නිර්වචනයන්ට අනුකූලව සකස් කර ඇත.			
(ආ) මෙම වාර්තාවල අධ්‍යය තොරතුරු: බැංකුව සහ සමූහයේ විෂණනය කොකළ හිඳුම් වාර්තාවලින් උපුටා ගන්නා ලදී.			
(අත්සන් කළේ)	(අත්සන් කළේ)		
ඩබ්ලිව්.එම්.ආර්.එස්. ඩයස්	සමිල ආර්ථයින්ගේ		
සහායව	අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී		
2022 මැයි 10 කොළඹ දි			

සෙලාන්

බැංකුව

බිසෙල බැංකු ඇති බදුහිස බැංකුව

මුදල් ප්‍රවාහ ප්‍රකාශය	රු. '000			
මාර්තු 31 දිනෙන් අවසන් වන මාස තුන සඳහා	බැංකුව		සමූහය	
	2022	2021	2022	2021
මෙහෙයුම් සරියුබවලින් මුදල් ප්‍රවාහය				
පොදු ලැබීම්	12,375,084	10,946,116	12,380,544	10,948,016
පොදු වියදම්	(4,867,382)	(6,467,389)	(4,862,272)	(6,466,284)
ඇදවූ පොදු වියදම්	1,437,444	1,157,326	1,437,332	1,157,291
මෙහෙයුම් සරියුබව	6,722	2,624	6,747	6,839
මෙහෙයුම් සරියුබව	(2,063,854)	(1,777,569)	(2,063,854)	(1,781,940)
මෙහෙයුම් සරියුබව	(64,886)	(445,896)	(64,886)	(445,896)
මෙහෙයුම් සරියුබව	2,764,158	1,687,157	2,792,524	1,582,109
මෙහෙයුම් සරියුබව	(537,865)	(572,465)	(549,957)	(594,957)
මෙහෙයුම් වර්ධනය වන වැයවිල්ල	8,485,185	4,829,903	8,492,246	4,708,940
මෙහෙයුම් වර්ධනය වන වැයවිල්ල (අදාළ)				
මුදල් ප්‍රවාහය මාස වැයවිල්ල	(7,106,151)	29,367	(7,106,151)	29,367
මුදල් ප්‍රවාහය මාස වැයවිල්ල	(7,154,389)	(7,154,389)	(7,154,389)	(7,124,943)
මෙහෙයුම් වර්ධනය වන වැයවිල්ල	(1,825,600)	(766,686)	(1,624,766)	(634,612)
මෙහෙයුම් වර්ධනය වන වැයවිල්ල (අදාළ)				
මුදල් ප්‍රවාහය මාස වැයවිල්ල	26,225,037	6,122,451	26,225,037	6,122,451
මුදල් ප්‍රවාහය මාස වැයවිල්ල	5,597,395	2,614,309	5,597,395	2,614,309
මුදල් ප්‍රවාහය මාස වැයවිල්ල	(982)	(2,194)	(982)	(2,194)
මෙහෙයුම් වර්ධනය වන වැයවිල්ල	(5,036,516)	(12,028)	(5,332,545)	(75,229)
මෙහෙයුම් වර්ධනය වන වැයවිල්ල	757,396	(5,271,838)	757,396	(5,271,838)
මෙහෙයුම් වැයවිල්ල	5,581,385	419,321	5,489,241	365,231
මෙහෙයුම් වැයවිල්ල	(597,999)	(6,749)	(597,999)	(6,749)
මෙහෙයුම් වැයවිල්ල	4,983,356	412,572	4,895,242	358,482
මෙහෙයුම් වැයවිල්ල				
මුදල් ප්‍රවාහය මාස වැයවිල්ල	(8,605)	(36,646)	(8,605)	(59,643)
මුදල් ප්‍රවාහය මාස වැයවිල්ල	92	-	92	(7,527)
මෙහෙයුම් වැයවිල්ල	(8,523,291)	(3,027,560)	(8,523,291)	(3,027,561)
මෙහෙයුම් වැයවිල්ල	1,502	(1,161)	1,502	5,397
මෙහෙයුම් වැයවිල්ල	8,728	11,827	8,728	8,827
මෙහෙයුම් වැයවිල්ල	(45,418)	(1,129)	(45,418)	(45,418)
මෙහෙයුම් වැයවිල්ල	-	-	-	-
මෙහෙයුම් වැයවිල්ල	-	-	-	-
මෙහෙයුම් වැයවිල්ල	-	-	-	-
මෙහෙයුම් වැයවිල්ල	504	6,917	504	6,917
මෙහෙයුම් වැයවිල්ල	(6,525,199)	(3,092,041)	(6,525,345)	(3,116,008)
මුදල සරියුබවලින් මුදල් ප්‍රවාහය				
මුදල සරියුබව	-	-	-	-
මුදල සරියුබව	-	-	-	-
මුදල සරියුබව	-	-	-	-
මුදල සරියුබව	-	-	-	-
මුදල සරියුබව	-	-	-	-
මුදල සරියුබව	-	-	-	-
මුදල සරියුබව	-	-	-	-
මුදල සරියුබව	-	-	-	-
මුදල සරියුබව	-	-	-	-
මුදල සරියුබව	-	-	-	-
මුදල සරියුබව	-	-	-	-
මුදල සරියුබව	-	-	-	-
මුදල සරියුබව	-	-	-	-
මුදල සරියුබව	-	-	-	-
මුදල සරියුබව	-	-	-	-
මුදල සරියුබව	-	-	-	-
මුදල සරියුබව	-	-	-	-
මුදල සරියුබව	-	-	-	-
මුදල සරියුබව	-	-	-	-
මුදල සරියුබව	-	-	-	-
මුදල සරියුබව	-	-	-	-
මුදල සරියුබව	-	-	-	-
මුදල සරියුබව	-	-	-	-
මුදල සරියුබව	-	-	-	-
මුදල සරියුබව	-	-	-	-
මුදල සරියුබව	-	-	-	-
මුදල සරියුබව	-	-	-	-
මුදල සරියුබව	-	-	-	-
මුදල සරියුබව	-	-	-	-
මුදල සරියුබව	-	-	-	-
මුදල සරියුබව	-	-	-	-
මුදල සරියුබව	-	-	-	-
මුදල සරියුබව	-	-	-	-
මුදල සරියුබව	-	-	-	-
මුදල සරියුබව	-	-	-	-
මුදල සරියුබව	-	-	-	-
මුදල සරියුබව	-	-	-	-
මුදල සරියුබව	-	-	-	-
මුදල සරියුබව	-	-	-	-
මුදල සරියුබව	-	-	-	-
මුදල සරියුබව	-	-	-	-
මුදල සරියුබව	-	-	-	-
මුදල සරියුබව	-	-	-	-
මුදල සරියුබව	-	-	-	-
මුදල සරියුබව	-	-	-	-
මුදල සරියුබව	-	-	-	-
මුදල සරියුබව	-	-	-	-
මුදල සරියුබව	-	-	-	-
මුදල සරියුබව	-	-	-	-
මුදල සරියුබව	-	-	-	-
මුදල සරියුබව	-	-	-	-
මුදල සරියුබව	-	-	-	-
මුදල සරියුබව	-	-	-	-
මුදල සරියුබව	-	-	-	-
මුදල සරියුබව	-	-	-	-
මුදල සරියුබව	-	-	-	-
මුදල සරියුබව	-	-	-	-
මුදල සරියුබව	-	-	-	-
මුදල සරියුබව	-	-	-	-
මුදල සරියුබව	-	-	-	-
මුදල සරියුබව	-	-	-	-
මුදල සරියුබව	-	-	-	-
මුදල සරියුබව	-	-	-	-
මුදල සරියුබව	-	-	-	-
මුදල සරියුබව	-	-	-	-
මුදල සරියුබව	-	-	-	-
මුදල සරියුබව	-	-	-	-
මුදල සරියුබව	-	-	-	-
මුදල සරියුබව	-	-	-	-
මුදල සරියුබව	-	-	-	-
මුදල සරියුබව	-	-	-	-
මුදල සරියුබව	-	-	-	-
මුදල සරියුබව	-	-	-	-
මුදල සරියුබව	-	-	-	-
මුදල සරියුබව	-	-	-	-
මුදල සරියුබව	-	-	-	-
මුදල සරියුබව	-	-	-	-
මුදල සරියුබව	-	-	-	-
මුදල සරියුබව	-	-	-	-
මුදල සරියුබව	-	-	-	-
මුදල සරියුබව	-	-	-	-
මුදල සරියුබව	-	-	-	-
මුදල සරියුබව	-	-	-	-
මුදල සරියුබව	-	-	-	-
මුදල සරියුබව	-	-	-	-
මුදල සරියුබව	-	-	-	-
මුදල සරියුබව	-	-	-	-
මුදල සරියුබව	-	-	-	-
මුදල සරියුබව	-	-	-	-
මුදල සරියුබව	-	-	-	-
මුදල සරියුබව	-	-	-	-
මුදල සරියුබව	-	-	-	-
මුදල සරියුබව	-	-	-	-
මුදල සරියුබව	-	-	-	-
මුදල සරියුබව	-	-	-	-
මුදල සරියුබව	-	-	-	-
මුදල සරියුබව	-	-	-	-
මුදල සරියුබව	-	-	-	-
මුදල සරියුබව	-	-	-	-
මුදල සරියුබව	-	-	-	-
මුදල සරියුබව	-	-	-	-
මුදල සරියුබව	-	-	-	-
මුදල සරියුබව	-	-	-	-
මුදල සරියුබව	-	-	-	-
මුදල සරියුබව	-	-	-	-
මුදල සරියුබව	-	-	-	-
මුදල සරියුබව	-	-	-	-
මුදල සරියුබව	-	-	-	-
මුදල සරියුබව	-	-	-	-
මුදල සරියුබව	-	-	-	-
මුදල සරියුබව	-	-	-	-
මුදල සරියුබව	-	-	-	-
මුදල සරියුබව	-	-	-	-
මුදල සරියුබව	-	-	-	-
මුදල සරියුබව	-	-	-	-
මුදල සරියුබව	-	-	-	-
මුදල සරියුබව	-	-	-	-
මුදල සර				

සෙලාන් බැංකුව ජීවල්සී

මූල්‍ය වාර්තාව

2022 මාර්තු 31 දිනෙන් අවසන් මාස තුන සඳහා

ස්කන්ධ හා සංචිත වෙනස්වීමේ ප්‍රකාශය								
රු. '000								
මාර්තු 31 දිනෙන් අවසන් මාස තුන සඳහා - බැංකුව	ප්‍රකාශිත ප්‍රාග්ධනය	ප්‍රකාශිත ප්‍රාග්ධනය	ව්‍යවස්ථාපිත අංශික	රඳවාගත් ඉංජයීම්	ප්‍රකාශණය සංචිතය	FVOCI සංචිතය **	වෙනස් සංචිත	එකතුව
පස්ද මිලය හිමි සාමාන්‍ය කොටස්	පස්ද මිලය අයිම් සාමාන්‍ය කොටස්	පස්ද මිලය අයිම් සාමාන්‍ය කොටස්	පස්ද මිලය අංශික	ප්‍රකාශණය සංචිතය	FVOCI සංචිතය **	වෙනස් සංචිත	එකතුව	
1 2021 අවසන් 01 දිනට අන්තය	11,136,187	6,412,160	2,103,522	24,683,224	858,312	2,285,332	1,488,238	48,966,975
කාලවිච්ඡේදය සඳහා විස්තරාත්මක ආදායම්								
කාලවිච්ඡේදය සඳහා ලාභය	-	-	-	1,005,788	-	-	-	1,005,788
බදු පත්‍ර අනෙකුත් විස්තරාත්මක ආදායම්	-	-	-	-	-	-	-	-
- අනෙකුත් විස්තරාත්මක ආදායම් මත මිනිසා ලද සාධාරණ වටිනාකම් මත ලියා තැබූ ණය උපකරණ ආකෝපනයන්හි ඇදීම් අලුත	-	-	-	-	-	(429,109)	-	(429,109)
- අනෙකුත් විස්තරාත්මක ආදායම් මත මිනිසා ලද සාධාරණ වටිනාකම් මත ලියා තැබූ අයෝධ උපකරණ ආකෝපනයන්හි සාධාරණ වටිනාකම් වෙනස් වීම්	-	-	-	-	-	(434,290)	-	(434,290)
- මුදල් ප්‍රවාහ ආරක්ෂණ සංචිතයේ ඇදීම් වෙනස් වීම්	-	-	-	-	-	(5,561)	-	(5,561)
2 කාලවිච්ඡේදය සඳහා මුළු විස්තරාත්මක ආදායම්	-	-	-	1,005,788	-	(863,399)	(5,561)	136,828
අයෝධය තුළ සෘජුවම හඳුනාගත් අයෝධ හිමි භුක්‍යදෙනු								
අයෝධ හිමියන් සඳහා කොටස්කර ලාභාංශ	385,075	390,459	-	(775,534)	-	-	-	-
3 අයෝධ හිමියන් සමග මුළු භුක්‍යදෙනු	385,075	390,459	-	(775,534)	-	-	-	-
2021 මාර්තු 31 දිනට අන්තය (1 + 2 + 3)	11,521,262	6,802,619	2,103,522	24,913,478	858,312	1,421,933	1,482,677	49,103,803
1 2022 අවසන් 01 දිනට අන්තය	11,521,263	6,802,619	2,332,549	29,196,617	1,468,822	(245,179)	976,318	52,053,009
කාලවිච්ඡේදය සඳහා විස්තරාත්මක ආදායම්								
කාලවිච්ඡේදය සඳහා ලාභය	-	-	-	1,053,992	-	-	-	1,053,992
බදු පත්‍ර අනෙකුත් විස්තරාත්මක ආදායම්	-	-	-	-	-	-	-	-
- අනෙකුත් විස්තරාත්මක ආදායම් මත මිනිසා ලද සාධාරණ වටිනාකම් මත ලියා තැබූ ණය උපකරණ ආකෝපනයන්හි ඇදීම් අලුත	-	-	-	-	-	(1,399,603)	-	(1,399,603)
- අනෙකුත් විස්තරාත්මක ආදායම් මත මිනිසා ලද සාධාරණ වටිනාකම් මත ලියා තැබූ අයෝධ උපකරණ ආකෝපනයන්හි සාධාරණ වටිනාකම් වෙනස් වීම්	-	-	-	-	-	(767,237)	-	(767,237)
- මුදල් ප්‍රවාහ ආරක්ෂණ සංචිතයේ ඇදීම් වෙනස් වීම්	-	-	-	-	-	85,528	-	85,528
2 කාලවිච්ඡේදය සඳහා මුළු විස්තරාත්මක ආදායම්	-	-	-	1,053,992	-	(2,166,840)	85,528	(1,027,320)
අයෝධය තුළ සෘජුවම හඳුනාගත් අයෝධ හිමි භුක්‍යදෙනු								
අයෝධ හිමියන් සඳහා කොටස්කර ලාභාංශ	792,802	809,769	-	(1,602,571)	-	-	-	-
අනෙකුත් විස්තරාත්මක ආදායම් මත මිනිසා ලද සාධාරණ වටිනාකම් මත ලියා තැබූ අයෝධ උපකරණ විසිඳීමේ ඇදීම් ලාභය	-	-	-	438	-	(438)	-	-
3 අයෝධ හිමියන් සමග මුළු භුක්‍යදෙනු	792,802	809,769	-	(1,602,133)	-	(438)	-	-
2022 මාර්තු 31 දිනට අන්තය (1 + 2 + 3)	12,314,065	7,612,388	2,332,549	28,648,476	1,468,822	(2,412,457)	1,061,846	51,025,689
* ව්‍යවස්ථාපිත සංචිත අරමුදලෙහි වර්ෂ 1988 අංක 30 දරණ බැංකු පනතෙහි 20(1) හා (2) කොටසෙහි දක්වා ඇති පරිදි බදු පත්‍ර ඇදීම් ලාභයෙන් 5% මාරු කිරීම් අඩංගුය.								
** FVOCI සංචිතය - සාධාරණ අගය මත අනෙකුත් විස්තරාත්මක ආදායම් සංචිතය								

ස්කන්ධ හා සංචිත වෙනස්වීමේ ප්‍රකාශය								
රු. '000								
මාර්තු 31 දිනෙන් අවසන් මාස තුන සඳහා - සමුහය	ප්‍රකාශිත ප්‍රාග්ධනය	ප්‍රකාශිත ප්‍රාග්ධනය	ව්‍යවස්ථාපිත අංශික	රඳවාගත් ඉංජයීම්	ප්‍රකාශණය සංචිතය	FVOCI සංචිතය **	වෙනස් සංචිත	එකතුව
පස්ද මිලය හිමි සාමාන්‍ය කොටස්	පස්ද මිලය අයිම් සාමාන්‍ය කොටස්	පස්ද මිලය අයිම් සාමාන්‍ය කොටස්	පස්ද මිලය අංශික	ප්‍රකාශණය සංචිතය	FVOCI සංචිතය **	වෙනස් සංචිත	පුළු වෙනස් කිරීම් අයිතිය	අයෝධ එකතුව
1 2021 අවසන් 01 දිනට අන්තය	11,136,187	6,412,160	2,103,522	25,381,609	1,735,867	2,257,027	1,743,451	50,769,823
කාලවිච්ඡේදය සඳහා විස්තරාත්මක ආදායම්								
කාලවිච්ඡේදය සඳහා ලාභය	-	-	-	967,439	-	-	-	967,439
බදු පත්‍ර අනෙකුත් විස්තරාත්මක ආදායම්	-	-	-	-	-	-	-	-
- විස්තරාත්මක ආදායම් මත මිනිසා ලද සාධාරණ වටිනාකම් මත ලියා තැබූ ණය උපකරණ ආකෝපනයන්හි ඇදීම් අලුත	-	-	-	-	-	(429,306)	-	(429,306)
- විස්තරාත්මක ආදායම් මත මිනිසා ලද සාධාරණ වටිනාකම් මත ලියා තැබූ අයෝධ උපකරණ ආකෝපනයන්හි සාධාරණ වටිනාකම් වෙනස් වීම්	-	-	-	-	-	(434,290)	-	(434,290)
- මුදල් ප්‍රවාහ ආරක්ෂණ සංචිතයේ ඇදීම් වෙනස් වීම්	-	-	-	-	-	(5,561)	(5,561)	-
2 කාලවිච්ඡේදය සඳහා මුළු විස්තරාත්මක ආදායම්	-	-	-	967,439	-	(863,596)	(5,561)	98,282
අයෝධය තුළ සෘජුවම හඳුනාගත් අයෝධ හිමි භුක්‍යදෙනු								
අයෝධ හිමියන් සඳහා කොටස්කර ලාභාංශ	385,075	390,459	-	(775,534)	-	-	-	(52,362)
වෙනස් කළහැකි	-	-	-	327	-	-	-	327
3 අයෝධ හිමියන් සමග මුළු භුක්‍යදෙනු	385,075	390,459	-	(775,207)	-	-	-	327
2021 මාර්තු 31 දිනට අන්තය (1 + 2 + 3)	11,521,262	6,802,619	2,103,522	25,573,841	1,735,867	1,393,431	1,737,890	50,868,432
1 2022 අවසන් 01 දිනට අන්තය	11,521,263	6,802,619	2,332,549	29,967,349	2,374,135	(271,212)	1,231,531	53,958,234
කාලවිච්ඡේදය සඳහා මුළු විස්තරාත්මක ආදායම්								
කාලවිච්ඡේදය සඳහා ලාභය	-	-	-	966,096	-	-	-	966,096
බදු පත්‍ර අනෙකුත් විස්තරාත්මක ආදායම්	-	-	-	-	-	-	-	-
- අනෙකුත් විස්තරාත්මක ආදායම් මත මිනිසා ලද සාධාරණ වටිනාකම් මත ලියා තැබූ ණය උපකරණ ආකෝපනයන්හි ඇදීම් අලුත	-	-	-	-	-	(1,401,599)	-	(1,401,599)
- අනෙකුත් විස්තරාත්මක ආදායම් මත මිනිසා ලද සාධාරණ වටිනාකම් මත ලියා තැබූ අයෝධ උපකරණ ආකෝපනයන්හි සාධාරණ වටිනාකම් වෙනස් වීම්	-	-	-	-	-	(767,237)	-	(767,237)
- මුදල් ප්‍රවාහ ආරක්ෂණ සංචිතයේ ඇදීම් වෙනස් වීම්	-	-	-	-	-	85,528	85,528	-
2 කාලවිච්ඡේදය සඳහා මුළු විස්තරාත්මක ආදායම්	-	-	-	966,096	-	(2,168,836)	85,528	(1,117,212)
අයෝධය තුළ සෘජුවම හඳුනාගත් අයෝධ හිමි භුක්‍යදෙනු								
අයෝධ හිමියන් සඳහා කොටස්කර ලාභාංශ	792,802	809,769	-	(1,602,571)	-	-	-	(61,089)
අනෙකුත් විස්තරාත්මක ආදායම් මත මිනිසා ලද සාධාරණ වටිනාකම් මත ලියා තැබූ අයෝධ උපකරණ විසිඳීමේ ඇදීම් ලාභය	-	-	-	438	-	(438)	-	-
3 අයෝධ හිමියන් සමග මුළු භුක්‍යදෙනු	792,802	809,769	-	(1,602,133)	-	(438)	-	(61,089)
2022 මාර්තු 31 දිනට අන්තය (1 + 2 + 3)	12,314,065	7,612,388	2,332,549	29,331,312	2,374,135	(2,440,486)	1,317,059	52,841,022
* ව්‍යවස්ථාපිත සංචිත අරමුදලෙහි වර්ෂ 1988 අංක 30 දරණ බැංකු පනතෙහි 20(1) හා (2) කොටසෙහි දක්වා ඇති පරිදි බදු පත්‍ර ඇදීම් ලාභයෙන් 5% මාරු කිරීම් අඩංගුය.								
** FVOCI සංචිතය - සාධාරණ අගය මත අනෙකුත් විස්තරාත්මක ආදායම් සංචිතය								

ආංශික වාර්තාකරණය - සමූහය								
රු. '000								
	බැංකුකරණ		තාණ්ඩාගාර		දේපළ/ආකෝපන		ඉවත්කිරීම්/වෙද වෙන් නොකළ	
	31.03.2022	31.03.2021	31.03.2022	31.03.2021	31.03.2022	31.03.2021	31.03.2022	31.03.2021
පොදු ආදායම්	10,748,152	9,422,356	2,655,517	2,437,464	10,657	7,246	(98,672)	(186,926)
පොදු වැටුප්	5,944,631	5,629,003	512,444	478,272	87	-	(45,134)	(39,493)
ඇදීම් පොදු ආදායම්	4,803,521	3,793,353	2,143,073	1,959,192	10,570	7,246	(53,538)	(147,433)
ගාස්තු හා කොමිස් ආදායම්	1,476,423	1,200,656	1,097	1,111	-	-	6,344	6,560
ගාස්තු හා කොමිස් වැටුප්	40,333	44,604	6,199	6,432	-	-	-	-
ඇදීම් ගාස්තු හා කොමිස් ආදායම්	1,436,090	1,156,052	(5,102)	(5,321)	-	-	6,344	6,560
වෙළඳාමෙන් වූ ඇදීම් ලාභ/අලාභ	-	-	3,628,696	(611,434)	20	5,755	-	-
මුදල වාර්ෂික වෙනසලාභ හැරුමෙන් වූ ඇදීම් ලාභය	-	-	2,387	185,220	-	-	-	-
අනෙකුත් මෙහෙයුම් ආදායම් (ඇදීම්)	82,201	52,017	(2,989,927)	1,016,898	98,089	86,809	(69,609)	(66,053)
අත්තිර ආංශික ආදායම්	(17,430)	(18,693)	-	-	-	-	17,430	18,693
මුළු මෙහෙයුම් ආදායම්	6,304,382	4,982,729	2,779,127	2,544,555	108,679	99,810	(99,333)	(188,233)
සංචිත වීම් හා ලුඞ්‍යය වැටුප්	204,904	227,048	3,361	1,399	291	268	146,461	147,512
කාල සීමාව සඳහා කාන්තරණ වැටුප්	1,974,175	2,200,171	1,409,472	(29,055)	-	-	-	-
මෙහෙයුම් වැටුප් සහ මුදල කේවා සඳහා ව්‍යායාමය අගය මත බදු	2,578,789	2,464,404	603,723	323,142	22,307	19,399	706,692	738,440
ආදායම් බිදවැටුම පොර අවසාන ලාභය	1,546,514	91,106	762,571	2,249,069	86,061	80,143	(952,526)	(1,074,185)
කාලවිච්ඡේදය සඳහා ලාභය								
ලාභය වෙදි යන ආකාරය:								
පරිපාලන සමායාමේ කොටස් හිමියන්ගේ අයිතිය								
පුළු කොටස් හිමියන්ගේ අයිතිය								
කාලවිච්ඡේදය සඳහා ලාභය								
ආදායම් බිදවැටුම පත්‍ර අනෙකුත් විස්තරාත්මක ආදායම්								
අනෙකුත් කොරකරු								
මුළු වත්කම්	445,523,914	385,678,154	170,125,085	150,039,251	6,131,164	5,992,135	21,456,715	21,204,091
මුළු වගකීම් හා අයෝධය	512,782,244	453,313,419	101,232,181	74,395,153	6,131,164	5,992,135	23,091,289	29,212,924
මෙහෙයුම් සාධනාදර්ශීය ලද මුදල් ප්‍රවාහ	3,512,005	(1,002,534)	2,175,404	2,205,846	72,524	72,560	(864,691)	(917,390)
ආකෝපන සාධනාදර්ශීය ලද මුදල් ප්‍රවාහ	(8,218)	(35,448)	(6,514,557)	(3,011,200)	15,428	56,196	(17,998)	(125,556)
මුළුමනේ සාධනාදර්ශීය ලද මුදල් ප්‍රවාහ	(273,546)	(196,120)	(645,595)	(742,231)	-	-	113,543	77,479
ප්‍රාග්ධන පිරිවැය	(8,310)	(35,448)	-	(1,223)	(146)	(30,524)	(2,424)	(45,393)

සෙලාන්

බැංකුව

බිසාද බාදුන් ඇති රදගිරි බැංකුව

පැහැදිලි කිරීමේ සටහන්

- සාමාන්‍ය බැංකුව සහ පමුණෙන් මුදල ප්‍රකාශය සකසා ඇත්තේ ශ්‍රී ලංකා වර්ගත් ගණකාධිකාරවරුන්ගේ ආයතනය විසින් නිකුත් කර ඇති ශ්‍රී ලංකා බිඳුම්කරණ ප්‍රමිතීන්ට (SLFRS/LKAS) අනුකූලව ය.

සටහන් අංක 07 හි දක්වා ඇති සංරක්ෂවුමට අමතරව, අවසාන වරට ප්‍රකාශ කරන ලද වාර්ෂික බිඳුම් වාර්තාව නිකුත් කළ පසු, බිඳුම් ප්‍රතිරෝධී හා ගණනය කිරීම් හි නිවැරදි වෙනසක් නොමැත.

බැංකුවේ හා පමුණෙන් ඇත්ති මුදල ප්‍රකාශ ප්‍රදායම් කිරීම් හා ඉදිරිපත් කිරීම් ශ්‍රී ලංකා බිඳුම්කරණ ප්‍රමිතීන්ට (SLFRS/LKAS) අනුකූල කේතී අවසා අනාවරණය කිරීම් සටහා ඇත්තේ අත්තිර මුදල වාර්තා කිරීමේ ශ්‍රී ලංකා බිඳුම්කරණ ප්‍රමිති 340 වනසට ය.

සමුණෙන් මුදල ප්‍රකාශය, සමායාමේ සහ වත් පරිපාලිත සමායාම් වන කෙලාන් ඩීවෙලොප්මේන්ට් පිරිමුද් හි මුදල ප්‍රකාශය විකාශවූ කිරීමේහි (70.51%).

- කොවිඩ් 19 (Covid 19) හි බලපෑම

කොරෝනා වෛරස් රෝග (Covid 19) වසංගත තත්ත්වය සමත් ඇරිමකට පසු බලපෑම්, බැංකුවෙහි සාමාන්‍ය ව්‍යාපාරය හා මෙහෙයුම් සාධනාදර්ශීය ක